



වාරිමාර්ග දෙපාර්තමේන්තුව
நீர்ப்பாசனத் திணைக்களம்
IRRIGATION DEPARTMENT



(HYDROLOGY AND DISASTER MANAGEMENT DIVISION)

වාරිමාර්ග අධ්‍යක්ෂ
நீர்ப்பாசனத் திணைக்களம்
Director of Irrigation } 011-2581636

ෆැක්ස්
பக்ஸ் } 011-2591125

ලිපිනය
முகவரி } 230, තැ.පෙ. 1138, බොද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව
230, த.பெ.1138, பொத்தாலோக்கமாவத்தை, கொழும்பு 07, இலங்கை
Address } 230, P.O. Box 1138, Baudhaloka Mawatha, Colombo 07, Sri Lanka

දුරකථනය (පොදු)
தொலைபேசி (பொது)
Telephone (General) } 011-2590145

විද්‍යුත් ලිපිනය
ஈ.மெயில் முகவரி } ddhydrology@gmail.com
E-mail Address

වෙබ් අඩවිය
இணையதளம் } www.irrigation.gov.lk
Web site

මගේ අංකය
எனது இல
My No. } DI/Hydro/103(V)

ඔබේ අංකය
உமது இல
Your No. }

දිනය
திகதி } 2023.11.10
Date

Time :- 6.00 AM

වේලාව :- පෙ.ව. 6.00

2023.11.11 දින ප.ව 6.00 දක්වා වලංගුවේ.

Valid till 6.00 PM on 11th of November 2023


ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන : අංක : 01
Flood Warning Message : Number : 01

වර්ණය - ඇම්බර්
Colour - Amber 

දැදුරු ඔය දෝෂය - Deduru Oya Basin

දැදුරු ඔය දෝෂයේ ඉහල / මධ්‍යම සහ පහල ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. තව ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන දැදුරු ඔය ජලාශයෙන් තත්. සන අඩි 16,800ක ජල ප්‍රමාණයක් නිකුත් කරමින් පවතී. එය වර්ධනය වීමේ හැකියාවද පවතී. එම තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැදුරු ඔය දෝෂය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.

Considerable rainfall has occurred in some of the Upstream / Middle Reach / Downstream catchment areas of Deduru Oya Basin as of 6.00 AM today. In addition to that, The Deduru Oya reservoir which is maintained by the Irrigation Department is spilling with a discharge rate of 16,800 cubic feet /sec currently. As well as there is a possibility of increasing the spill discharge of the Deduru Oya reservoir. By analyzing this situation and river water levels of Hydrological Stations in Deduru Oya, there is a possibility of occurring a **minor flood situation** in lowline areas of Deduru Oya valley situated in **Wariyapola, Nikaweratiya, Mahawa, Kobeigane, Bingiriya, Pallama, Chilaw, Arachchikattuwa and Rasnayakapura D/S divisions**. It is requested to pay high attention in this regards by the residents in those areas and vehicle drivers running through those areas. **Disaster Management Authorities are requested to take adequate precautions in this regard.**



Eng. S.P.C. Sugeeshwara
Director of Irrigation
(Hydrology & Disaster Management)
Irrigation Department
230, Baudhaloka Mawatha
Colombo - 07

ඉංජි. එස්.පී.සී. සුගීෂ්වර
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ)